



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක: 2477424, 2477423, 2477311  
 ෆැක්ස්: 2348267, 2477739  
 වි-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# පුවත්පත් නිවේදනය

**නිකුත් කළේ**

ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය**

2014 අප්‍රේල් මස 08 වැනි දින

**ශ්‍රී ලංකා මහ බැංකුවේ 2013 වසර සඳහා වන වාර්ෂික වාර්තාවේ සාරාංශය**

මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, සෑම වර්ෂයකම රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ තොරතුරු, මහ බැංකුවේ ක්‍රියාකාරිත්වය සහ වසර තුළ දී මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉන් පසු එළඹෙන වර්ෂයේ පළමු මාස හතර ඇතුළත දී මුදල් විෂයභාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව, මුදල් මණ්ඩලය විසින් සිය 64 වන වාර්ෂික වාර්තාව අද දින එනම් 2014 අප්‍රේල් මස 08 වන දින ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙත පිළිගන්වන ලදී. වාර්තාවේ සඳහන් විශේෂ කරුණු පිළිබඳ විස්තරයක් පහත පරිදි වේ.

ශ්‍රී ලංකා ආර්ථිකය 2013 වසරේ දී ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් වෙමින් සියයට 7.3 කින්වර්ධනය වූ අතර, අඛණ්ඩව වසර පහක් පුරා තනි අංකයක පැවති උද්ධමනය ක්‍රමයෙන් තවදුරටත් පහළ යමින් වසර අග වන විට මැදි තනි අංකයක් කරා ළඟා විය. හිතකර කාලගුණික තත්ත්වයන් සහ විදේශීය ඉල්ලුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් ආර්ථිකයේ සියලුම අංශවල ධනාත්මක දායකත්වය සමඟ ආර්ථික වර්ධනය පුළුල් පදනමකින් සිදුවිය. ආර්ථිකයේ ශක්තිමත් වර්ධනයත් සමඟ 2013 වසරේ දී ඒක පුද්ගල ද.දේ.නි. එක්සත් ජනපද ඩොලර් (එ.ජ.ඩොලර්) 3,280 ක් දක්වා ඉහළ නැගුණි. පිරිවැය පිළිබිඹු වන අයුරින් දේශීය බලශක්ති මිල ගණන් වැඩි කරනු ලැබුව ද, විවක්ෂණශීලී මුදල් කළමනාකරණය සහ දේශීය ආහාර සැපයුම වර්ධනය වීමේ

ප්‍රතිඵලයක් ලෙස මතුපිට උද්ධමනය ක්‍රමයෙන් පහළ ගිය අතර, මූලික උද්ධමනය වසර අවසානය වන විට එහි අවම මට්ටම තෙක් පහත වැටුණි. 2012 වසරේ දී අනුගමනය කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්තියේ පසු බලපෑම සහ රන් සුරැකුම් අත්තිකාරම් සැලකිය යුතු ලෙස අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය අඩු වූ අතර, 2013 වසරේ දී මුදල් සමස්තයන්ගේ ප්‍රසාරණය මන්දගාමීව අපේක්ෂිත මට්ටම දෙසට ළඟාවිය. අඛණ්ඩව පැවති පහළ උද්ධමනය හමුවේ ආර්ථික කටයුතුවලට උපකාරීවීම සඳහා මහ බැංකුවට සිය මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමට හැකි විය. වෙළෙඳ ගිණුම වර්ධනය වීම සහ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සේවා අපනයන ආදායම ඉහළයාමත් සමඟ ආයෝජක විශ්වාසය ඉහළයාම හේතුවෙන් මූල්‍ය ගිණුම වෙත ලැබීම් ඉහළයාම, ගෙවුම් තුලනයේ සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කිරීමට හේතු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය සංචිත ඉහළ නංවා ගැනීමට සහ විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීමට හැකි විය. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය පවත්වාගෙන යාම සඳහා වන රජයේ අඛණ්ඩ ප්‍රයත්නය, 2013 වසරේ දී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය සහ රාජ්‍ය ණය තවදුරටත් අඩු කිරීමට උපකාරී විය. ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ විචලනයන් ඉහළ නංවනු ලබන අවිනිශ්චිතතාවයන් පැවතීම මධ්‍යයේ වුව ද, 2013 වසරේ දී මූල්‍ය අංශය ස්ථාවරව පැවතුණි.

2012 වසරේ දී ගනු ලැබූ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මගින් අපේක්ෂිත ස්ථායීකරණ අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ උද්ධමනය මෙන්ම උද්ධමන අපේක්ෂාවන් හිතකර මට්ටමක පැවතීම හේතුවෙන් වසර තුළ දී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමට මහ බැංකුවට ඉඩ සැලසුණි. ඒ අනුව, 2012 දෙසැම්බර් මාසයේ දී මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25 කින් අඩු කිරීමෙන් ආරම්භ කරන ලද ලිහිල් මුදල් ප්‍රතිපත්තිය, 2013 වසර තුළ දී ද අඛණ්ඩවම ක්‍රියාත්මක විය. සමස්තයක් ලෙස, 2013 වසර තුළ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 100 කින් තවදුරටත් අඩු කළ අතර, ද්‍රවශීලතා තත්ත්වයන් ඉහළ යාම මගින් ද ලිහිල් ප්‍රතිපත්ති ස්ථාවරය පෙන්වුම් කරන ලදී. වසර මුළුල්ලේම උද්ධමනය තනි අංකයක පවත්වා ගැනීම, මුදල් ප්‍රතිපත්තියේ මූලික අරමුණ වූ අතර, පහළ යමින් පවතින උද්ධමනය සහ හිතකර උද්ධමන අපේක්ෂාවන් හේතුවෙන් ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්කිරීම සඳහා සහාය දැක්වීමට මහ බැංකුවට ඉඩ සැලසුණි. ඉදිරි දැක්මකින් යුතුව ගනු ලැබූ මුදල් ප්‍රතිපත්ති තීරණයන්හි ඵලදායී බව, වසර අගභාගයේ දී වාර්තා කළ මැදි තනි අංකයක උද්ධමනය තුළින් සහ වසර තුළ දී ආර්ථික වර්ධන වේගය ඉහළ යාම තුළින් පිළිබිඹු විය.

කර්මාන්ත අංශය ශක්තිමත් ලෙස වර්ධනය වීම, සේවා අංශය අඛණ්ඩව වර්ධනය වීම සහ වසරේ පළමු භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික අංශය මන්දගාමී ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ ද, වසරේ දෙවන භාගය තුළ දී කෘෂිකාර්මික කටයුතු යථා තත්ත්වයට පත්වීම තුළින් 2013 වසරේ දී ආර්ථිකය වඩාත් පුළුල් පදනමකින් වර්ධනය විය. 2012 වසරේ දී ක්‍රියාත්මක කරන ලද ස්ථායීකරණ ආර්ථික ප්‍රතිපත්තින්හි පසු බලපෑම තවදුරටත් 2013 වසරේ පළමු භාගය තුළදී ආර්ථික කටයුතු කෙරෙහි අඛණ්ඩවම බලපෑම් කළ නමුත්, භෞතික යටිතල පහසුකම් සංවර්ධනය වීම අඛණ්ඩව සිදුවීම, හිතකර කාලගුණික තත්ත්වයන් සහ දියුණු ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් වසරේ දෙවන භාගය තුළ දී ආර්ථික කටයුතු වර්ධනය විය. ශක්තිමත් බාහිර ඉල්ලුම හේතුවෙන් තවදුරටත් පුළුල් වූ ඉදිකිරීම් කටයුතු සහ නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාකාරකම්, කර්මාන්ත අංශයෙන් ද.දේ.නි.ට සිදුවන දායකත්වය සියයට 31.1 ක් දක්වා වැඩි කරමින් කර්මාන්ත අංශය සියයට 9.9 ක වර්ධනයක් වාර්තා කිරීමට උපකාරී විය. ප්‍රධාන වශයෙන්ම තොග සහ සිල්ලර වෙළෙඳාම, ප්‍රවාහනය සහ සන්නිවේදන යන උප අංශයන්හි වැඩිදියුණු වූ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සේවා අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.4 කින් වර්ධනය විය. අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වසරේ පළමු භාගය තුළ දී කෘෂිකාර්මික අංශයෙහි පැවති මන්දගාමී ක්‍රියාකාරීත්වය වසර තුළ දී එම අංශයේ වාර්ෂික වර්ධන වේගය සියයට 4.7 ක් දක්වා පහළ යාමට හේතු විය. වසර තුළ දී කාර්මික අංශයේ සිදු වූ ශක්තිමත් වර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස සේවා අංශය සහ කෘෂිකාර්මික අංශය ද.දේ.නි.යට දැක්වූ දායකත්වය පිළිවෙලින් සියයට 58.1 ක් සහ සියයට 10.8 ක් දක්වා පහත වැටුණි.

නොකඩවා පස්වන වසරටත් උද්ධමනය තනි අංකයක මට්ටමේ පැවතුණි. 2013 වසරේ පළමු මාස දෙක තුළ අංක දෙකක මට්ටමකට ආසන්නව පැවති මතුපිට උද්ධමනය, දේශීය සැපයුම වැඩිදියුණුවීම සහ ඉල්ලුම් අංශයේ විවක්ෂණශීලී ප්‍රතිපත්ති හේතුවෙන් වසර අවසානය වනවිටදී ක්‍රමයෙන් මැදි තනි අංකයක් දක්වා අඩු විය. ඒ අනුව, 2013 වසර අවසානයේ දී මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 4.7 ක් ද වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 6.9 ක් ද විය. මේ අතර, සමස්ත ඉල්ලුම ඵලදායී ලෙස කළමනාකරණය කිරීම පිළිබිඹු කරමින්, මූලික උද්ධමනය වසර තුළදී ක්‍රමයෙන් අඩු වූ අතර, 2013 වසර අවසාන කාර්තුවේ දී එහි අවම අගය වාර්තා කළේය. 2013 වසර අවසානයේ දී මූලික උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 2.1 ක් ද වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 4.4 ක් ද විය. උද්ධමනය හා උද්ධමන

අපේක්ෂාවන් අඩුවීම හේතුවෙන් ආර්ථිකයේ වැටුප් සඳහා වන පීඩනය අඩු වූ අතර ආයෝජක විශ්වාසය ඉහළ නැගුණි.

ප්‍රධාන වශයෙන්ම, රැකියා අපේක්ෂකයින් ශ්‍රම වෙළෙඳපොළට අලුතෙන් එකතු වීම හේතුවෙන් සේවා විද්‍යුක්ති අනුපාතය පෙර වසරේ පැවති සියයට 4 සිට මදක් ඉහළ ගියද, 2013 වසරේ දී ද එය සියයට 4.4 ක් වැනි පහළ මට්ටමක පැවතුණි. සේවා නියුක්තිකයන් සංඛ්‍යාව මෙන්ම සේවා විද්‍යුක්තික සංඛ්‍යාව ද වැඩිවීම හේතුවෙන් 2013 වසරේ දී ශ්‍රම බලකාය සියයට 4.1 කින් වර්ධනය විය. ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 2012 වසරේ පැවති සියයට 52.6 සිට 2013 වසරේ දී සියයට 53.8 ක් දක්වා වර්ධනය වීම ප්‍රශංසනීය තත්ත්වයකි. දේශීය රැකියා අවස්ථා සඳහා ශ්‍රම වෙළෙඳපොළ වෙත ග්‍රාමීය කාන්තාවන් වැඩි වශයෙන් පිවිසීම හේතුවෙන් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යාම, 2013 වසර තුළ සමස්ත ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ඉහළ යාම සඳහා විශාල වශයෙන් දායක විය.

දේශීය ආර්ථික වාතාවරණය හා ගෝලීය ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමෙහි ප්‍රතිඵලයක් ලෙස 2013 වසරේ දී විදේශීය අංශය යහපත් ක්‍රියාකාරීත්වයක් පෙන්වීය. අපනයන ඉපැයීම් විශාල වශයෙන් ඉහළයාම සහ ආනයන වියදම පහළයාම හේතුවෙන් වෙළෙඳ හිඟයේ සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබුණි. 2013 වසරේ දෙවන භාගයේ සිට ගෝලීය වෙළෙඳ කටයුතු යථා තත්ත්වයට පත්වීම හා ප්‍රධාන අපනයන ගමනාන්තයන්ගෙන් වූ ඉල්ලුම ඉහළයාම අපනයන ආදායම කෙරෙහි හිතකර ලෙස බලපාන ලද අතර ඛනිජ තෙල් ආනයන අඩුවීම, ආනයන වියදම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු විය. සංචාරක කර්මාන්තය, ප්‍රවාහනය හා තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සේවා ඇතුළු සේවා අපනයන වෙළෙඳාමෙන් ලද ඉපැයීම් ඉහළ යාම සහ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස විදේශීය අංශයේ වර්තන ගිණුමේ හිඟය පෙර වසරේ පැවති සියයට 6.7 සිට 2013 වසර අවසානයේ දී සියයට 3.9 ක් දක්වා අඩු විය. මෙවැනි වර්ධනයන් සහ මූල්‍ය ගිණුම වෙත ලැබුණු විදේශීය ඍජු ආයෝජන, රජයේ සුරැකුම්පත්වල සිදු කළ විදේශ ආයෝජන සහ රජය, බැංකු පද්ධතිය සහ මූල්‍ය නොවන අංශ වෙත ලැබුණු දිගුකාලීන ණය හේතුවෙන් 2012 වසරේ දී එ.ජ. ඩොලර් මිලියන 151 ක් වූ ගෙවුම් ශේෂ අතිරික්තය 2013 වසරේ දී එ.ජ.ඩොලර් මිලියන 985 ක් දක්වා වර්ධනය විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 2013 වසරේ අග වනවිට දළ නිල සංචිත ආනයනික මාස 5 කට

සමාන වෙමින් එ.ජ.ඩොලර් බිලියන 7.5 ක් දක්වා වර්ධනය විය. අනෙකුත් නැගිළි නැරඹීමකින් ව්‍යවහාර මුදල්හි දක්නට ලැබුණු අධික විචලනාවයන් මධ්‍යයේ වුව ද වැඩිදියුණු වූ ගෙවුම් ශේෂය හා විදේශ සංචිත හේතුවෙන් වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකි විය. ඒ අනුව, ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 2.75 කින් පමණක් අවප්‍රමාණය වූ අතර, වෙනත් ප්‍රධාන ව්‍යවහාර මුදල් කිහිපයකට සාපේක්ෂව අධිප්‍රමාණය විය.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මඟින් මැදිකාලීනව තිරසාර හා ප්‍රාදේශීය වශයෙන් තුලිත සංවර්ධනයක් අත්කර ගැනීම කෙරෙහි යොමු වූ අතර, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සඳහා වූ අඛණ්ඩ පරිශ්‍රමයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රධාන රාජ්‍ය මූල්‍ය දර්ශකවල ක්‍රමානුකූල වර්ධනයක් දක්නට ලැබුණි. ඒ අනුව, ද.දේ.නි.යේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය 2012 වසරේ වාර්තා වූ සියයට 6.5 ක සිට 2013 වසරේ දී සියයට 5.9 ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු වූ අතර, එය ඇස්තමේන්තුගත සියයට 5.8 ට වඩා සුළු වැඩිවීමක් පෙන්නුම් කළේය. ආදායමේ මන්දගාමී වර්ධනය හමුවේ වුවද, අත්කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය, රජය විසින් වියදම් කළමනාකරණය කිරීම සඳහා ගන්නා ලද ප්‍රයත්නයන්හි ප්‍රතිඵලය විය. රාජ්‍ය ආයෝජන ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 5.5 ක පවත්වාගත් නමුත් වර්තන වියදම් සැලකිය යුතු ලෙස පහළ යාම හා ප්‍රාග්ධන වියදම් සඳහා ප්‍රමුඛතාව ලබාදීම, මැදිකාලීන සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුවට සමගාමීව අයවැය හිඟය අඩුකිරීම සඳහා උපකාරී විය. කෙසේ වෙතත්, රජයේ ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 13.1 ක් දක්වා තවදුරටත් පහළ වැටුණු අතර, මෑත වසරවල දී රාජ්‍ය ආදායම් රැස්කිරීම පුරෝකථනය කළ මට්ටමට වඩා අඩුවීම අඛණ්ඩව සිදු වීම රජයේ සැලකිල්ල යොමු වූ ප්‍රධාන කරුණක් විය. අයවැය හිඟය මූල්‍යනය කිරීමේ දී ප්‍රධාන වශයෙන්ම දේශීය මූල්‍ය මත වැඩි රැඳියාවක් දක්නට ලැබුණු අතර බැංකු අංශයෙන් ලබාගත් ණය මුළු මූල්‍යන අවශ්‍යතාවයෙන් සියයට 58 ක් විය. මෑත වසරවල දී, ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය අනුපාතය අඩුවීමේ ප්‍රවණතාව අඛණ්ඩව දක්නට ලැබුණු අතර, එය 2012 වසරේ පැවති සියයට 79.2 ක සිට වඩා යහපත් වෙමින් 2013 වසරේ දී සියයට 78.3 ක් දක්වා අඩු විය.

උද්ධමනය තනි අංකයක මට්ටමේ පවත්වා ගනිමින් යන අතර ආර්ථික කටයුතුවලට උපකාරී වීම සඳහා මුදල් ප්‍රතිපත්තියෙහි අවධානය යොමු විය. ඒ අනුව, වසර ආරම්භයේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයෙහි සියයට 7.5 ක අපේක්ෂිත වර්ධනයට සහ දළ දේශීය

නිෂ්පාදිතයෙහි ගම්‍ය අවධමනකයෙහි සියයට 7.0 ක අපේක්ෂිත වර්ධනයට අනුකූලව මුදල් වැඩසටහන සකස් වූ අතර, ඒ අනුව 2013 වසරේ දී පුළුල් මුදල් සැපයුමෙහි අපේක්ෂිත වර්ධනය සියයට 15 ක් විය. 2012 වසරේ දී සංචිත මුදල් හි පැවති අඩු වර්ධන පදනමෙහි බලපෑම හේතුවෙන් සංචිත මුදල් හි අපේක්ෂිත සාමාන්‍ය වාර්ෂික වර්ධනය සියයට 16.5 ක් විය. කෙසේ වෙතත්, 2013 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩුකිරීම හා එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් ගුණකය ඉහළ යාම නිසා පුළුල් මුදල් සැපයුම ඉලක්කගත මට්ටමේ පවත්වාගෙනයාම සඳහා සංචිත මුදල් වර්ධනය සංශෝධනය කිරීම අවශ්‍ය විය. පළමු භාගය තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 10.7 ක් වූ සංචිත මුදල් හි සාමාන්‍ය වර්ධනය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩුකිරීමත් සමග ඍණ අගයකට පත්වූ අතර, එය වසර සඳහා සංශෝධනය කරන ලද පුරෝකථන සාමාන්‍යය වූ සියයට 5.5 ක වර්ධනයට පහළින් පැවතුණි. පුළුල් මුදල් සැපයුම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2012 වසරේ පැවති සියයට 17.6 ට සාපේක්ෂව 2013 වසරේ අග භාගය වනවිට සියයට 16.7 ක් දක්වා අඩු වූ අතර වසර තුළ දී එහි සාමාන්‍යය සියයට 16.5 ක් විය.

2012 වසරේ දෙසැම්බර් මස සිට මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම හා මුදල් වෙළෙඳපොළේ අතිරික්ත රුපියල් ද්‍රවශීලතාවයක් පැවතීම, වෙළෙඳපොළ පොලී අනුපාතික අඩුවීම සඳහා පහසුකම් සැලසීය. කෙටිකාලීන වෙළෙඳපොළ පොලී අනුපාතික ක්ෂණිකව පහළ ගිය නමුත් වසරේ පළමු මාස කිහිපය තුළ දී පහළ යාමේ යම් මන්දගාමී ස්වරූපයක් පෙන්වුම් කළ දිගුකාලීන පොලී අනුපාතික වසරේ අවසාන කාලසීමාවේදී පහත වැටුණි. 2013 ජූනි මස පළමු සතිය වන තෙක් ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව සමීපයේ විචලනය වූ බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය ඉන්පසුව ක්‍රමිකව ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ මධ්‍යය දෙසට විතැන් විය. 2013 මැයි මස දක්වා අඛණ්ඩව ඉහළ ගිය තැන්පතු පොලී අනුපාතික, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට ප්‍රතිචාර දක්වමින්, ඉන්පසුව පහළ ගියේය. සැලකිය යුතු ප්‍රමාදයක් පැවතිය ද ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, රුපියල් ද්‍රවශීලතාවයේ වර්ධනය සහ අරමුදල් පිරිවැයේ අඩුවීම කෙරෙහි ප්‍රතිචාර දක්වමින් ණය පොලී අනුපාතික ද පහළ ගියේය. ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුවීම, වෙළෙඳපොළේ අතිරික්ත ද්‍රවශීලතාවයක් පැවතීම සහ උද්ධමනය හා උද්ධමන අපේක්ෂාවන් අඩුවීම පිළිබඳව කරමින් සෑම පරිණත කාලසීමාවක් සඳහාම රජයේ සුරැකුම්පත් මත වන ඵලදා අනුපාතික වසර මුළුල්ලේම අඩුවිය.

ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතා තුළින් පැනනැගුණු අවිනිශ්චිතතා මධ්‍යයේ වුවද මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා වූ අතර, නියාමන සහ සුපරීක්ෂණ රාමුව තවදුරටත් ශක්තිමත් කරන ලදී. ශක්තිමත් ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා ආරක්ෂණ ක්‍රමෝපායයන් සහ මනා අවදානම් කළමනාකරණ පරිචයන් හේතුවෙන් 2013 වසර තුළ දී මූල්‍ය අංශය යහපත් මට්ටමක පවත්වා ගැනුණ ද, මූල්‍ය අංශයේ වත්කම් ගුණත්වය කෙරෙහි අක්‍රීය රන් ණය උකස් අත්තිකාරම් බලපෑම් කරන ලදී. ආයෝජන ඉහළයාමේ ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය අංශයේ සමස්ත වත්කම් ප්‍රමාණය ඉහළ ගිය අතර, විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් පිටත ශාඛා ජාලය ව්‍යාප්ත වීම නිසා මූල්‍ය කටයුතු සඳහා ප්‍රවේශය සහ මූල්‍ය අන්තර්ගතභාවය වැඩිදියුණු වීම සිදු විය. මුදල් වෙළෙඳපොළ 2013 වසර මුළුල්ලේම බොහෝදුරට ද්‍රවශීලව පැවතුණි. අඛණ්ඩ ආයෝජක විශ්වාසය පිළිබිඹු කරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ආයෝජන ගලාඒම් නොකඩවා සිදු වූ අතර, ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල පැවති ව්‍යාකූලතා මධ්‍යයේ වුව ද විදේශ විනිමය වෙළෙඳපොළ ස්ථාවරව පැවතුණි. ණයකර නිකුතුව සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් සාංගමික බැඳුම්කර වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, නව අරමුදල් ගණනාවක් ස්ථාපිත කිරීමත් සමඟ ඒකක භාර අංශය 2013 වසර තුළදී පුළුල් විය. රක්ෂණ ක්ෂේත්‍රය ලාභ, වත්කම් සහ පාරිතෝෂික ආදායම් යන අංශවලින් ඉහළ වර්ධනයක් වාර්තා කරන ලදී. ගෙවීම් පද්ධතියේ යටිතල පහසුකම් හා එහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ද මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගනු ලැබීය. මූල්‍ය අංශයේ ස්ථායීතාවය සඳහා ඇතිවිය හැකි අවදානම් සඳහා කාලීනව පියවර ගැනීම තහවුරු කිරීම සඳහා නියාමන හා අධීක්ෂණ රාමුව තවදුරටත් ශක්තිමත් කළ අතර ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ විශිෂ්ඨ භාවිතයන් හා සමගාමී වූ අනාවරණ අවශ්‍යතා වැඩිදියුණු කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය සම්බන්ධතා සහ සැලකිය යුතු ජාත්‍යන්තර නියෝජනයක් හරහා ශක්තිමත්, ක්‍රියාශීලී සහ ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී මූල්‍ය පද්ධතියක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන් යුතුව වසර තුළදී මූල්‍ය අංශයෙහි මූල්‍ය ආයතන ඒකාබද්ධකරණය සඳහා වන ප්‍රධාන සැලැස්මක් මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලදී.

ඉදිරි කාලය දෙස බලන විට ආයෝජන ඉහළ යාම, යහපත් සාර්ව ආර්ථික ස්ථායීතාවක් පැවතීම හා ගෝලීය ආර්ථික තත්ත්වයන් වැඩිදියුණුවීම යනාදියෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකය මැදිකාලීනව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා ආර්ථිකයේ මැදිකාලීන ප්‍රගතිය අභියෝගයන්ගෙන් තොර නොවන අතර, මැදිකාලීනව හා ඉන් ඉදිරියට ආර්ථික වර්ධන ගමන්තාව අඛණ්ඩව තිරසාර මට්ටමක පවත්වා ගැනීම සඳහා ව්‍යුහාත්මක ගැලපීම් අවශ්‍ය වනු ඇත. භෞතික යටිතල පහසුකම්වල සිදුවන විශාල වර්ධනයන් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඵලදායී ධාරිතාවයේ

සිදු වූ ඉහළ යාමත් සමඟ පශ්චාත් ගැටුම් කාලසීමාව තුළ දී රටේ විභව නිෂ්පාදන මට්ටම (potential output) සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර, එම මට්ටමට ළඟාවීමට ආර්ථික කටයුතුවලදී පෞද්ගලික අංශය ඉහළ දායකත්වයක් දැක්වීම අවශ්‍ය වනු ඇත. නැගී එන ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරමින් රටේ මානව ප්‍රාග්ධන පදනම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම තිරසාර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය අංගයන් වේ. පංචබල කේන්ද්‍රීය සහ සංචාරක උපාය මාර්ගයන් අනුව යමින්, තවදුරටත් ආර්ථික කටයුතු විවිධාංගීකරණය වෙනුවෙන් රජය විසින් ක්‍රියාවට නංවා ඇති ප්‍රතිපත්තීන් මඟින්, ආර්ථිකය “මැදි ආදායම් උගුල” ට හසු නොවී මැදිකාලීනව සුමටව ඉන් ඉදිරියට සංක්‍රමණය වීම සඳහා පහසුකම් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් මෙන්ම, වෙළෙඳ පාර්ශ්වකාර ආර්ථිකයන්ගේ අපේක්ෂිත යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන වර්ධනය ඉහළ යමින් විදේශීය අංශය තවදුරටත් වැඩි දියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රාග්ධන වෙළෙඳපොළ විවෘත කිරීමත් සමඟ ගෝලීය ප්‍රවණතා හේතුකොටගෙන ඇතිවිය හැකි අවදානම්වලට මුහුණදීම සඳහා ගතයුතු ආරක්ෂිත පියවර ශක්තිමත් කිරීම ද අත්‍යාවශ්‍ය වනු ඇත. රාජ්‍ය මූල්‍ය අංශයෙන් බලනවිට මැදිකාලීන සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුවෙහි අපේක්ෂිත පරිදි අයවැය හිඟය සහ රාජ්‍ය ණය තවදුරටත් අඩු කිරීම සඳහා රජය විසින් දරන ප්‍රයත්නය වඩාත් වැදගත් වනු ඇත. රාජ්‍ය ආයෝජන රටෙහි සමස්ත ප්‍රාග්ධනය වර්ධනයට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ඉතිරිකිරීමේ අපේක්ෂිත වර්ධනයත් සමඟ ඉතිරිකිරීම්-ආයෝජන පරතරය පියවීම සඳහා බාහිර මූල්‍යාශ්‍රයන්හි අවශ්‍යතාවය අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මූල්‍ය අංශය, ජාත්‍යන්තර ප්‍රශස්ත පරිචයන්ට අනුගතවීම සහ සැලසුම්කරණය කරන ලද ඒකාබද්ධකරණ වැඩසටහන හේතුකොටගෙන තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විවක්ෂණශීලී මෙන්ම ඉදිරි දැක්මක් සහිත මුදල් ප්‍රතිපත්ති තීරණ දේශීය සැපයුම් සහ ඵලදායීතාව වැඩිදියුණුවීම හේතුකොටගෙන, උද්ධමනය, මැදිකාලීනව මැදි තනි අංකයක මට්ටමට තවදුරටත් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය ආර්ථික සහ මිල ස්ථායීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට නොමඳ සහයෝගයක් ලබා දෙනු ඇත.